

2 4 5 . 0
8 7 M E

ආක්‍රමණ රුදු - ප්‍රාග්ධන සංස්කීර්ණ (DIS.1 M.2)

ආක්‍රමණ දෙශීය ත්‍රේවලියේ දිගුව නිවේදී වූ

LIBRARY
INTERNATIONAL REFERENCE CENTRE
FOR COMMUNITY WATER SUPPLY AND
SANITATION (IRC)

සංච්‍යාරණය

එක්සත් ජාත්‍යන්ත්‍රේ අංශකර් රුහුණ සංවර්ධන ආයතනය


1982



කොළඹලේ පුද්‍ර රුදුක්‍රියාකාශ හා සංශ්‍යාරණය පිළිබඳ

රුහුණ්නර විමර්ශන ප්‍රධානෝධියාගේ ආයාර

අංශ්‍ය



රුහුණ රු සැවාදා හා ජාලාපවත්තා මණ්ඩලයේ
ප්‍රධානෝධි හා කොරුඥරු සැපයීමේ යෝග මණ්ඩ්ල
අනුවාදිකයි. - 1987

245.0-07ME-6354

**TRANSLATION OF
WATER FOR THE WORLD
TECHNICAL NOTE NO. DIS .1.M.2
METHODS OF IMPROVING
ENVIRONMENTAL HEALTH CONDITIONS
BY
THE NATIONAL WATER SUPPLY & DRAINAGE BOARD, LIBRARY
RATMALANA, SRI LANKA**

LIBRARY, INTERNATIONAL REFERENCE
CENTRE FOR COMMUNITY WATER SUPPLY
AND SANITATION
P.O. Box 93190, 2509 AD The Hague
Tel. (070) 814977 ext. 141/142

ISN: 6559
LO: 245.0 87 ME

**PUBLISHED BY
U.S. AGENCY FOR INTERNATIONAL DEVELOPMENT
WASHINGTON D.C. 20523
U.S.A.
1982**

**FINANCIAL ASSISTANCE FOR TRANSLATION
PROVIDED BY
THE INTERNATIONAL REFERENCE CENTRE
FOR COMMUNITY WATER SUPPLY AND SANITATION
P.O. BOX 93190
2509 AD THE HAGUE
THE NETHERLANDS**

පාදියලි ගයු.ප තත්ත්වයන් දියුණු කිරීමේ තුළ
තෘක්ෂණ සටහන් DIS 1 M₂

මිතියාගේ ගස්සයේ දියුණුව සඳහා පැංචරයේ යෙහිර ටට්නයේවිලි පිළුකිරීමට අවශ්‍ය වේ. රෝග ඇතිරිමේ ඉවහුල් වන ප්‍රාදේශීය තත්ත්වයන් ටට්නයේ තිරීම මෙයේ තවතා දැමීම පිළුතුල යුතුයි. ජල සැපයුම් ආරක්ෂා තිරීම, ඇවි දියුණු තිරීම ගෝ පිරිප්‍රාදු තිරීම තඳ පුදුවේ. අපද්‍රව්‍ය, සක්‍රියාරූප තුළ අනුව බැංශර පැංශර අතර, ත්‍යාපි උවදුරු යාලනය තිරීම, විනාශ තිරීම හෝ එයින් ආරක්ෂා විල තැපුණු වේ. යාලනය රාක්‍යම ලෙඛි රෝගවලින් ආරක්ෂා විලේ අවශ්‍යතාවය හා එයේ තැපුණු ආක්‍රාමක පිළිබඳව අභ්‍යාපනීත ඇති සටහන් ඇඟැන්වීම එකින් ගැනුම ලබාදිය යුතුයි.

"රෝග ඇතිරීමේ තුළ" යන තෘක්ෂණ සටහනෙහි රෝග නොවයේ තිශ්පයනට ගැඳා වෙත්තර එල එක් එක් නොවයේ රෝග ඇතිරීම පිළිබඳව එක් විශයෙන් යාව්චිතා තර ඇත. එල තෘක්ෂණ සටහන් එකින් වියේ තරෙනුයේ ජ්‍යෙෂ්ඨ හා සක්‍රියාරූප ආක්‍රාමක රෝග ඇතිරීම වැඹුත්වීම සඳහා ගතක් පියවර තිශ්පයනි.

ජල ව්‍යාපිත පරෝග (ජලය තත්ත්ව මින් රඳා පමිණී).

ජ්‍යෙෂ්ඨ පරෝග ඇංජිනේර රෝග ඇතිරීම පිළුවන්නේ යුතු පිටින්ගේ අවශ්‍ය වූ ජ්‍යෙෂ්ඨ පරෝග පැවැත්තනයට ඇතිවේ. ජ්‍යෙෂ්ඨ අවශ්‍ය විල වැඹුත්වීම හා ජලයේ තත්ත්වය ඇඟි දියුණු තිරීම සඳහා තුළ තිශ්පයන් යාව්චිතා තුළ ඇත. මිනිස් මැල එකින් ජ්‍යෙෂ්ඨ අවශ්‍ය වී ඇත්තුයි යොයා ඇල්ම සඳහා තරන පිට විද්‍යාත්මක පරිජාලයේ අවශ්‍යතාවය ඉතා ඇදගේ වේ. ජල සාම්ප්‍රදායක යෙන උච්ච පිළිසල විද්‍යාත්‍යායරයට ගෙන යාලින් මෙයේ විශේෂ උපතරණ කාඩ්‍රියක් එම ස්ථානයේදීම මෙයේ ජ්‍යෙෂ්ඨ පරිජාල තුළ ඇත.

(මෙම තුළ පිළිබඳව "ජල සාම්ප්‍රදායක ඇතිවේ" R.W.S. 3 P2 යන ජල යාලිප්‍රදායන් විශේෂීය තිරීම R.W.S. 3 P3 යා.තෘක්ෂණ සටහන් එකින් යාව්චිතා තර ඇත).

විද්‍යාත්‍යායර වලින් අඟ පිශිල්‍ය ඇඟි යන එම ස්ථානයේදීම ජ්‍යෙෂ්ඨ පරිජාල උපතරණ නැංු ප්‍රදේශීය ජලය පරිජාල තිරීම යුතුයන් නෑ. ජල පරිජාලය නැං නොවැනි විට ය එඟැන් ප්‍රදේශීයන් ජ්‍යෙෂ්ඨ අඩංගු සැපිප්‍රස්ථීයක් ආරක්ෂා තර නැත්තා එම ජලය අවශ්‍ය වූ ජලය ලෙස යැලුම් ඇත.


එමතියා ජලයේ තක්ස වැඩි දියුණු තිරිමට සා රෝග පැතිරීම වැළැත්වීමට පියවර ගැනීම අවශ්‍ය වේ. පහත යදාන් වැඩි සටහන් ප්‍රාදේශීය පාරිභාෂා තක්ස වැඩි දියුණු තිරිම යදාන් වේ.

යනිහාරුණක වැඩිතිලි මිනිසුන්ට තිබිය යුතු බවත්, ප්‍රවුන් රෝග භාවිත්වී තරන බවත් යොයා දැනගත යුතුයි. වැඩිතිලි භාවිත්වීයේ අවශ්‍යතාවය සා එමතින් ගයනක රෝග පැතිරීම අවුතර ගත ඇති බව ජනපදයේ සාම්ප්‍රදායකාට අවබෝධ තරඟිය යුතුයි.


වැඩිතිලි යැදිය යුතු සේවාන සා රෝග තියම අන්දැනීන් සාදා ගත්තා අන්දල පිළිබඳව ව්‍යුහයාට අවබෝධයන් ලබාදිය යුතුයි.

සැම වැඩිතිලියන්ම ලැබූ ඇත් ජල උල්පතකන් අවම ව්‍යෙයන් විවේ 15 න් අශේෂ තිබිය යුතුයි. සාම්දුවීලෙන් අපවීත රීල වැළැත්වීම යදාන් වැඩිතිලි, ජල උල්පතට වඩා පහළ දීම් ලබාදානීන් පිශිවිය යුතුයි. (1 වන රුප සටහන ධෛලන්).


වැඩිතිලි වල, ජල උරය තරණ (විදායෙන) ගෙයේ තැන් බව සේවා ව්‍යෙයන් දැනගත යුතුයි. වැඩිතිලි වලින් තාම්දුවක අභ්‍යන්තර යෙහි ජලය, ජල උරයට ඇතුළුවීලෙන් ඇතන ජලය (ලිං ජලය) සා ජල උල්පත් අපිරිස්කු තෙරේ.



පිපලුල දීං යහ
රල උල්පත්
වත්තිට රලයන්
අරවිශ්‍ර විම
බැලුත්වීද පුතුයි.
උල්පත් වැළැක්නේ
උල්පත් එස්ස
සිදුවල පුතුයි.
දීං ඇදිලේද දීං
ආවරණයන් යෙහෙවි
ඇදිය පුතුයි.
මිනෙහි ඇතුළා
වින්නි කොන්ට්‍රේ
වලදු, රයිප
සේ යෘධිල්වලින්
ආවරණය වී ඇති
බවට රහිත තර
ගත පුතුයි. මේ
මින්නි වත්තිට රලය
දීං බුලට වැස්ස්ලි
සිදුකොට්ටේ.
(2 වන රුප
සටහන බලන්න).



උ - දීංන්



උ - උල්පත්න්

රුප සටහන 2 - තියි අපුරුන් ආරණාතර ඇති රල
සැපදුව්.

විශාල ජල ප්‍රමූඛයන් සහයත මත්තිට් ජලාචලල ජලය ඇතුළුවේමට පාග්‍යෙන් සාදා ජලය යැවේවේලට පෙර පෙරියන ආකාරයට යුතුයි යුතුයි. පෙරිල දුලෙන් ජලය පිටපසු වීමට ප්‍රමූඛවාර්තා නොවේය ඇත. එබැවින්, රැඩි ප්‍රමූඛයන පිටියලි තිශ්වෙන් ද අවශ්‍ය මෙවි.

අවශ්‍ය තැනී ජලය පිටපසු පිටිල පදනා පිටියලි තිශ්වෙන් පිදුකළ යුතුයි. උදාහරණ, වශයෙන් තවදුරටත් පෙරිල සේ ත්ලෝරිඩ්කරණය දැන්වේය ඇත. ගෙදරදාර අවශ්‍යතාවය පදනා ජලය තැට්ටිම සේ ත්ලෝරිඩ්කරණය තර පිටපසු යාජනවල තැන්පත් පිටිල සේ තඳ ඇත.

තුළ තැනු යා සතුන්ගේ පෙළාභාර ආදිය සතියරණ තුළ ඇතුළ බැංශර තිරිලෙන් සා යුත්තිවී නොකරන අවස්ථාවලදී වැඩිතිලි වසා තැබිලෙන් පැයියන්ගේ ගෝවීල පාඨාය තඳ ඇත. ජනපදධේ සියලුම තුළ තැබා සතියරණ ලෙය විවි ගෙව පිටිල පදනා ගොදාගත ඇතිය. තත් තතිල් යැලැඳු විට තුවා විලවිල් ප්‍රපා එතා තුළට අනව්‍ය දේ දානා ශ්‍රී තැබිලෙන් යා තුළ භසල විල ඇවීලෙන්ද තුළු තැබා බැංශර තඳ ඇතියි.

(3 වන රුප සඩහන ධිගුන්ක).


ශ්‍රී පූජු රෝගය පාලනය තිරිම පදනා, පැවිපෙල බැස ලිඛන් ජලය ගෙනයාමට පැවිලෙන රෝගී තැනැත්තන් ගේ සම දීම ජල ජලය සැපරීය වීම මගින්, පූජු පිළවුන් ජ්‍යායට එත්වීමට අවස්ථාව සැලැසෙන බැවින්, වෙළෙස පැවිපෙල බැස ජලය ගැනීමට ඇත් අන්දලේ දීම තැනීමෙන් වැඩිතිය යුතුයි.

විජන පෙනුදු සහ දීමල ඇත් ජලය රෝග තාරන රාල මැත්තන් මගින් අපවිතු වීමට ඉඩ ඇත් තිය යුත්තිවීය ව පෙර පෙරිලෙන්, ත්ලෝරිඩ්කරණයෙන් සේ තැට්ටිලෙන පිටියලි තඳ යුතුයි.

මෙසේ පිටියලි තිරිලෙන් විනිසුන්ට රෝග තාරන විෂබ්‍රිත ඕරීගත වීමට පෙර පිළවුන් විනාශ තරගත ඇත.


සක ගාල හේටියින් අංක
ස්ථානයක පිශීය යුතු අතර,
එය පිටපත්ව තක්කා යුතුයි.

නිවේදය දෙර
රහෙල් දැල් යය
ආචරණය තැන යුතුයි.



නිවේදය ඇල් තසල වල දැමීම.

ඩ්: - මැයිස්තර්ගේ බෝරීල යාලනය කිරීම.



මැයිස්තර්
දිගුරා පිටපත්
තැන යුතුයි.

බ්. - මැයිස්තර් වල වෘත්ත නැමීම.

රුර සටහන 3 - තිසි අපුරීන් අප දුල්‍ය මැයිස්තර කිරීම.

සේද්‍යෙම සඳහා ගෝධායනු ලකින ජලය මත රඳා පවතීන රෝග
(ජල ප්‍රමූඛය සහ ලබාගැනීමට ඇති සැකියව මත රඳා පත්).

ආරණිජ ජ්‍යෙෂ්ඨ ප්‍රමූඛයන් සැපයිලෙන් මෙම වර්ණයට අයත් රෝග ඇදීම් වැළැක්වීය ඇත. මෙම රෝග පැතිරිල වැළැක්වීම සඳහා මීතිපුත්‍ර පොදේගලුව පවුල් යොමු සැකියව මත රඳා පත් ලබාදී එවා ත්‍රියාවේ යෙද්‍රීමට පෙනුයේ යුතුයි.

පිරිහිදු ජලයෙන් අත් සේද්‍යෙම සහ තැල ඉතා වැදගත් වේ. සම්පූර්ණ සේද්‍යෙම සහ ආකුර බ්ලූත් මතින් මීතිපුත්‍ර අතරෙකි පැතිරින බැවින්, එස් හැවිවියට පෙර ජලයෙන් සේදා ගැනීමට සැලකීමෙන් විය යුතුයි. තෙනෙනු සේද්‍යෙම සඳහා භාවිත්වී තරත ලද ජලය තවත් තෙනෙනු භාවිත්වී නොකළ යුතුයි. උපසේකු ජ්‍යෙෂ්ඨ ප්‍රමූඛයන් පහසුවෙන් දියුණු තිරීම සඳහා පැතෙන ජල ප්‍රමූඛයන් පහසුවෙන් උඩාගැනීමට අවශ්‍ය වේ.

සැහෙන ජල ප්‍රමූඛයන් ඇති, සුදුසු තක්වයෙන් යුතු විශ්වාසයන් ජලයේ ප්‍රාග්ධන තුළයන් පිළුවු තිරීමට තොරා ගැනීම්, ජනපදිඥයන්ගේ සහයාගින්වය ඇතිව තළ යුතුයි. එම ජල ප්‍රමූඛයන් ජලය දුන්න නොවන පරිදි එය තිස් ලෙස ආරණ්‍ය තළ යුතු වේ.

ජලය ස්ථාන විමෙන් පැතිරෙන රෝග (ජල මායිසය ආශ්‍රිත)

මෙම වර්ගයේ රෝග මීතිපුත්‍ර මැලදෙන්නේ පිළුවු අවස්ථාවේ වූ පූරුෂන් සම්ඟ ජලය සහ ස්ථාන විමෙන් පැවතීම්. ජලය ස්ථාන විමෙන් සැදෙන රෝග පැතිරිල භාවනය තිරීම සඳහා භාවිත්වන හා රෝගයෙන් තළ යුතුයි.

මෙම වක්‍රීයට අයත් ප්‍රධානම රෝගය වන්නේ සිජ්වාසේවීයයියාය. මෙම රෝගය භාවනය තිරීම සඳහා පැතිරිලේ වෙළඳ තිශ්චිප ස්ථානයන්න් තාවත් දැක්වා ඇත. මෙම රෝගය පැතිරිල පාලනය තිරීමට පහත සඳහන් තුළ අනුගමනය තළ යුතුයි.

- ගෙයුණාරාත වැඩිදි තැනිමට සා එතා පාවිච්චි තිරීමට විෂිෂ්පුන් උනත්දු තළ යුතුයි. එහි සා මුත්‍රාවල ඇති පූජ බිත්තර ජලය හා එත් නොවුනායෙන් එවා මිනා වේ. එවිට ගෙයුබෙල්ලන් රෝග තාරක වීම ඇලතේ. මෙම ප්‍රමාද ප්‍රයෝගන්නයි. එතුම් මෙම තුළය තිසි ලෙස සාර්ථක වනුයේ සැල නොනක්ම මෙම පහ තිරීමට සහ මුත්‍රා තිරීමට වැඩිදි පාවිච්චි තුළයෙන් පම්පි. වියල ප්‍රදේශයක ව්‍යායා තරන සියලුම මිනිෂුන් එසේ වැඩිදි පාවිච්චි තරනු ප්‍රකාශන බව යහුති ව්‍යායා සිකිමට අපහසුයි. එම්කා වැඩිදි පාවිච්චියට යන්නා අතරම ගෙයුබෙල්ලන්යේ සායුජාව අවු තිරීම සහ රෝග තාරක ජ්‍යෙෂ්ඨ තිරීමෙන් විෂිෂ්පුන් ඇති තරේන් වලුක්ඛ දිය යුතුයි.
- ගෙයුබෙල්ලන් ප්‍රමාද අවුකුද යුතුයි. එම්කා ඇලවල් වලට වඩා ගෙයුබෙල්ලන්ට යුතු පරිසරයේ එක්නේ එම්කා ව්‍යායා හා රාජාරාජන අගල්ය. ජලාර්ථන අගල් ඇති සේවකයන්හි තුළවත් ලෙස රාජායන් ඉව්‍ය ගොඳා ඇතිවෙන් ගෙයුබෙල්ලන් මිනා මෘදුකාංග වේ. ඇල්ලාගී යැදිලේදී එහි ප්‍රායි නොනැති මෙන් ප්‍රමාද ලෙස යාංා ජලය වේගයෙන් ගොඳාවට සැඳුවායි යුතුයි. ප්‍රමාද ප්‍රායි ගෙයුබෙල්ලන්ට යොශය තෙවෙන අතර වේගයෙන් ගොඳා යාංා ජලය වේ.
- සියලුම එම්කා සේවක ඉවුරු සහ එම ජලායන් තබන්න තළ යුතුයි. එම් ගොඳීය ජලය ගොඳාවලේ වේගය අවුකුරන අතර, ගෙයුබෙල්ලන්යේ එවිමට යුතු යුතු ප්‍රායි ප්‍රායි අගල් ඇති තරයි. ඇල මායි සහ අවට ප්‍රදේශයෙහි ප්‍රායි සහ ව්‍යාලතාදිය ඉවත් තළ යුතුයි.
- (4 වන ටැප සටහන බිජුන්ක).
- ගෙයුබෙල්ලන්යේ බෝරිල වැඹුත්වීම සඳහා ජලය වියල ව්‍යායෙන් රඳා පවතින දිය තබිනි සඳහා අගල්තපා, වැඹුරු අග්‍රා අත්ත ප්‍රදේශ ගොඳා යුතුයි. ඇති සැල අවස්ථාවකදීම තුඩා ජලාය සහ දිය තබිනි සැඳිමෙන් වැඹුත් සිරිය යුතුය. මෙම්කි පරිසරයන් ගෙයුබෙල්ලන්යේ එර්ධනයට ඉතා පිතතර වේ.

යෙළුබේල් නායක, රෝග තාරක
යෙළුබේල්න් සංකීර්ණ ජලයට ඉස්සි.



රුජ සටහන 4 - සියලුම සෑවාව යුතුනය තිරීමට
රස්කාතින හා ප්‍රාග්ධන තුළ.

• යෙළුබේල්න්
විනාශ තිරීම සඳහා
යෙළුබේල් නායක
රස්කාතින දුම්පා පාවිච්චි
තරන්න. යෙළුබේල්
සංඛ්‍යාව පාලනය
තිරීම සඳහා මෙම,
රස්කාතින දුම්පා ප්‍රමුඛ
ලෙස ත්‍රිය තරයි.
යෙළුබේල් නායක,
ජලයට එන් තිරීමේ
සාමාන්‍ය තුළය
වන්නේ ඉස්සියයි.
ඩාරිලාං ව්‍යාපෘති
සඳහා මෙම තුළය
සාර්ථක ප්‍රේරිල
ගෙන දේ.

(4 වන රුජ සටහන බලන්න). එයුම් ඉස්සිලෙන්ද සාර්ථක ප්‍රේරිල ලබාගත තැක්
බව බොසේ ස්ථානවලින් සහාය වී ඇත. විශාල ප්‍රමූණයෙන් ජලය ඇඟි ස්ථානවල
මෙම යෙළුබේල් නායක ඉස්සිලෙන් සාර්ථක ප්‍රේරිල ලබාගත නොහැකි වනුයේ...
ජල ප්‍රමූණය එහින් යෙළුබේල් නායකය තනුත වන හෙයිනි.

විශාල ජල ප්‍රමූණය තෝරාගැනී කොටසකට ප්‍රමූණ රස්කාතින දුම්පා යොදා
පිරියම් තිරීමෙන් සාර්ථක ප්‍රේරිල ලබාගත ඇත.

රෝග තාරක ජලයේ පිශීලි, තැම සහ රෝග ගේදී සේදීම නොකළ යුතුයි. තිව්‍ය හා
පදිඩි ස්ථාන තැක් දැමු අවස්ථාවකදීම රෝග තාරක ජලය පිශීලි ඇඟි ස්ථානවලට
දුරින් ඉදිතල යුතුයි. දැනට පවතින හා ඉදිතරත තිබා ඇඟි ස්ථානවලට
තල මිනින් තැපයීමේ තුළය දියුණු තැන යුතුයි. තැමට, සේදීමට සහ පානය තිරීමට
ප්‍රමූණවත් ආරක්ෂා ජල ප්‍රමූණයෙන් සැපයිය යුතුයි.

ජලයේ තැම් වායනුයන් මිනින් ඇතිවත රෝග
(ජලය අයවච ප්‍රශ්නය ඇතුළු)

මෙම ව්‍යුත් අයක් රෝග වැළඳීම හා පැහැරීම සිදුවන්නේ, ජලයේ සේ ජලය
අයල තෙක්මනය ඇතින, ආරක්ෂාවය ඇඟි පරිභරයන්හි බෝවන තාම්නී මිනින්.

ప్రియోలింగు, నాక అః, తిడిలక రెయిలు (ప్రియోలింగుచీటి) బట తద్ది దైవింగ్ (తియోలింగుచీటి) బంగ ఉర్మి లక్ష్మిలిన లైఫ్స్ట్రోమ్, భేషజ్ లైఫ్స్ట్రోమ్ (ఇప్ప లైఫ్స్ట్రోమ్) బట శ్రుతి లైఫ్స్ట్రోమ్. గేం పాపుప లుగ్లులు వైరిం బధిం ప్రెపార్చ తిపదం గా కూడా. రాయిలిన ఖు లుగ్లెలిన తుల లింగీలు లింగ్రూలిన ఖు లైఫ్స్ట్రోమ్ క్రాలెన వీరిలెనీ బణితుల లెలొ పెట్టుల రెయి లెండెను తల కూడా.


କାଳେ ନୀତିକ ଅପରି ମୁଦ୍ରାପରି ଯୁ ଧୂଲିଯାଇ ଦୂଷିତ ଦୂରୁ ପାରିପାର ପ୍ରମିଳାଲ କ୍ରମାଦେଶ
ନାହିଁ ଦେଖୁ କୁଣ୍ଡଳୀ ପରିଚ୍ଛାନ୍ତରେ ପାଇଁ ନୀତିକ ଯୁଗରେ ପାରିପାର କେରେକି
କ୍ରମାଦେଶ ଆଜିନିରନ୍ତର କ୍ରୈଟିକ ପ୍ରକ୍ଷେତ୍ର ଉଚ୍ଚତରେବେଳେ ରଚ୍ଯାଯନ୍ତିକ ଲୁଗନ୍ତରୁ
ଯେବେଳେ ଏହି ନାହିଁ, ମୁହଁନାହିଁ ପ୍ରକ୍ଷେତ୍ର, କ୍ରମାଦେଶ କିମ୍ବାଲେଦି ଅନେକି ତୁଳି
ପ୍ରମାଣିତ କରିବାକୁ ପ୍ରକ୍ଷେତ୍ରରେବେଳେ.

- ජිදිම් යෝගය (වුරේකුපොලියසිඩ්) පතුරුවන සෙක්ස් මැද්ස් (අට මැයිස්) සාර්ථක ලෙස පාලනය තර ගැනීම සඳහා එම මැයිස්න් බෙවින පරිභරය පෙනයේ තැන පුහුයි. ගලිප්පහය වටා පහ රාජ්‍යයන් අභජය ඇති පදුරු දූෂණ් තිරිව එන් ප්‍රමාදන්. එහිපෙනෙහි තරඟ ලද ප්‍රශ්නයන්හි හේර ව්‍යාවහාර තිබේ යොමු ඇති නර්මේලට මේයා තිබුණි එම ප්‍රමාදය පදුරු පාදිජෙන් තොරව තැබුණි.
 - ජැං ඇංඩිය (ම්ත්‍රීනේසියාසිඩ්) පතුරුවන තඟ මැයිස්න්ගේ ගේවිල පිදුවන්නේ වේගයෙන් ග්‍රැස් පේන්තු ගෙවාවුයුදි. රසායනීය තුළ භාජ මැයිස්න් පාලනය කිවීව ඉහා සුදුසු නැවුම් ගෙනන් තුළද යෙදිය ඇත. ටාකියෙන් ජාලය ගො යන දිය ඇලිජුල ගේලි මැදිලෙන් ආපසු ජාලය ගොන බැවින් තඟ මැයිස්න් ගේවිල ප්‍රශ්නක විශාල වේ. මැයිස්න් ගේවිය ඇති නව ප්‍රමාදය ඇංඩියා මැදිවීම් යන් සඳහා වේල්ලෙහි සිරස් සුජනාන්සි ජල තිශ්චයා ආදානු යුතුයි.

ଶୈଳେରିଆ ଦା ଏହା କିମ୍ବା ଲୋକଙ୍କାରୀ ପାଇଁ ପୂର୍ବତୀରେ ପାଇଁ ଆଜିରିବା
ପଦନାଟିକେ କୁ ମେଲୁଗ ପାଇଁ କାହାରେ କାହାରେ କାହାରେ କାହାରେ କାହାରେ

ରବୁଯନ୍ତିକ ଟ୍ରେନ୍ ଦେବାନ୍ତା ଉତ୍ତିଲିତ ଅଳନରତ ହାତ୍ର କୈପିଲ, ଚନ୍ଦ୍ରରୂପୀ ଦେଖିଲିନ୍ତା
ତେଣ୍ଟି ଲିଙ୍ଗରୁ ଉପିତ୍ତ ଫେରାକ ପିରଲିଲ ଚିମୁଲ ପରିଲାନାଯନୀ ଦେବାନ୍ତାଙ୍କ ଶୁକ୍ର ନୁହେ ଏହି.

වැය්ස් සහ අනෙක් තෙවීන් ඇතුළුවේම
වැඳුන්වීම සඳහා දොර ජනල් දැල් ගය
ආවරණය
කිරීම.



ආකාර වැය්ලේක්
යේ දැල් සහිත
ආවරණයක් ව්‍යා
තැබීම.

රුය ගඩඩා තර ඇති කාරණ
තදින් ව්‍යා තැබීම.

රුප සටහන 5 - පුද්ගලික ආරණ්‍යකාරී ත්‍රිය මාර්ගයන්.

ලදුරුවන්ගේ බෝවීම පාලනය කිරීම සඳහා තුඩා පරිවාතයේ යා පුද්ගලික
ත්‍රිය මාර්ගය යොදාගන තැත. ලදුරුවන් බෝවීමට සූති රුය රඳා පවත්නා
ස්ථීර ව්‍යා දැවැන් පුතුයි. රුය ගඩඩා තරන බුරුලී සහ ලිං තුල ලදුරුවන්
පුලු ලෙස බෝවීමේ.

වැකි පිළි ආදියේ රඳා පවත්න රුය ඉවත්ක තළපුතු අතර, රුය ඉවත්ක
අපුරු ආනතියක් යුතුව ත්‍රිය යුතුවේ. ලිං අවට පුදේශයේ දිය තඩින්
අතිවීමට ඉඩ නොතැබිය යුතුයි. එම පුදේශයෙන් රුය ඉවත්ක ගලායම
සඳහා කානු තපා, දිය තඩින් සැදිම වැඳුන්වීමට පියවර ගත යුතුයි.

රුය එතතු වී දිය තඩින් සැදිමට හැකි සියලුම තුළු; තයල ඉවත්ක තළපුතු අතර
වැයින්දි බැඳු ලදුරුවන් බෝවීම වැඳුන්වීම සඳහා වැයින්දි ව්‍යා තැබීය යුතුයි.

5 වන රුප සටහනෙක් පුද්ගලික ආරණ්‍යකාරී ත්‍රිය මාර්ග කිරායන් දැන්වේ.

මෙම තුළ සමඟ රසායනික ක්‍රිඩ්ස ඉස්සූ සහ සෞඛ්‍ය අධ්‍යාපනීන් වැව සටහන් පැවැත්වේ, මදුරු සෘජාව වැඩිවීම යුතුතාය තිරිම සඳහා දුලත් පිටුවක්ද වේ.

යනිහුරණාව ආශ්‍රිත රෝග (මල ක්‍රිඩ්ස මගින් දුෂ්‍රිත වූ පස් ආශ්‍රිත)

මෙම විශේෂව අයන් වට් පූජා හා තොකු පූජා වැනි රෝග එද මගින් පස් දුෂ්‍රිත විම හා මනා උච්චාරීක - වැඩියාවන් ඇත අවබෝධන් තොවැත්තිවීමේ පුද්ගලයකි. සරල තුළ මගින් පැමිණරය දුෂ්‍රිත තිරිපෙන් ලෙස රෝග යාලනය තළකුතු.

- ව්‍යුහයාට වැඩිකිඳී යාරිවිවිධේ අවශ්‍යතාවය පිළිබඳව අවබෝධන් ලබාදාය යුතු අර, ලැබේක් ඇතා අවශ්‍ය සිටෙ වැඩිකිඳී පාරිවිච්‍රාය පුරුදු තෙ යුතුයි. විනිස් අපද්‍රව්‍ය තැන්පත් වී ඇත් අවිවැළුන් ගාය වැනි හා දිය ඇලිවලින් ලෙස රෝග පැනීමේ තියන වශයෙන් පිළුවේ.
- තැව් වල වැඩිකිඳී ඇල බේවීම මැඟ්‍රත්වීම යාහා පාල වැඩිකිඳීයන්ල ආවරණය තර ඇත්තායි සෙයා ඇලිය යුතුයි.
- මිනිසුන්ට ගෙවැනීගෙන් ගෙයිනා පැවත්තා මුළුතර ඇත්ම සඳහා ප්‍රමාණ එක් ජල ප්‍රමාණයක් යුතුයිම තියඟ වශයෙන් තෙ යුතුයි. ආහාර අනුග්‍රහය පෙර සහ එද පහ තිරිපෙන් පසු අන් ජේදිලේ අවශ්‍යතාවය ගැන මිතරයාට අවබෝධන් ඇත්තායි සෙයා ඇලිය යුතුයි.
- ආහාර පැයිස්ථානීගෙන් ආරණා තිරිම සඳහා අනුයානය තළයුණු තුළ ඇඟි දුෂ්‍රිත තෙ යුතුයි. ආහාර ගබඩා නර ඇත් ප්‍රමාණ ආවිරුද්‍ය තෙ යුතුයි. නැම් ආකා ආවර්තනිතව තිව්‍යෙහි ඉස්සෙන් එයිස්ථානී මාතුරුග්‍රැන්තින්ගෙන් ආහාර ආරණා නර ගත සැත.
- සතුන්ට ගෙවල් තුළට ඇතුළුවීමට හා ලදරුවෙන් සමඟ ගැවස්සීමට ඉඩ තොන්දිය යුතුයි. සතුන්ටගේ එද මගින්ද රෝග පැනීමේ තිරිපෙන් පැවැත්තා ඇත.

සාරාංශය

ඉතා සරල, ටියදැනී දුටු, ශක්ති තුළවල සිට පුළුල් වූ ටියදැනී අදින ජනපදින, ප්‍රාදේශීල ශෝ ජාතින මැඩ සටහන් දත්තා වේදිල තුළ ගෙවී රෝග පාලනය කිරීම සඳහා යොදා ඇත.

යොදාගතු ලෙන ත්‍රියා ලාංස්, අප්පේනුතුලව විසඳා ගත යුතු ගැටුපු මිත හා ඇඟිල් ඇති පැවත් මත රඳා පවතී. සාමාන්‍යයෙන් තිසිල විවෙත මින් එත් තුළයන් පළාත් ප්‍රභාවන් නොවේ. තුළ තිබයන සංක්‍රාන්තයන් අවශ්‍ය වේ.

රෝග පාලනය සඳහා පහුළු තුළය ඡැනීන් සරල ජැංගුලි පද්ධතීන් හා සක්‍රීයාරණ ගෞස ප්‍රභාවන් ඡැංගුර කිහිපෙහි පද්ධති පෙක්වුවේයි. ලිඛිත්‍යන්ට පද්ධතීයන අවශ්‍යතාවය පිළිබඳ අවබෝධන් නැත්වීම රෝග පාලනය කිරීමේ ඇඟිල සටහන් සරීර්ති පරාගන නොහැක. විසින්‍රාත්මක සෙක්ස අධ්‍යාපනීත මැඩ සටහන් දිපුලු තැන යුතුයි. එපැන් ලිඛිත්‍යන් ඔවුන්ගේ ගැටුපු ස්ක්‍රීනාගෙන අදාළ පිළියා සෙවීමට උත්ත්‍ය වේ.

ප්‍රයෝගකම් වචනාදී

- | | |
|----------------------------|---|
| ජන්ම ගුණීය
යොවුර යේෂාකය | <ul style="list-style-type: none"> - පැලුවියන් හෝ පැහැයෙන් වැශිත, - පිටත්වන හෝ නිතර කුළුවන ප්‍රදේශය. |
| රු තීරියමය | <ul style="list-style-type: none"> - ජූජයක රු එරිවම පාලනය තීරිම පදනා වේලිලෙකි භාජන ඇල මාරියය. පිටාර ජූය ජූ තීරියල තුළින් වේලිලෙන් ඉටුතට ගළු යු. |
| වාගනය | <ul style="list-style-type: none"> - තරෝග උත්පාදක පීටින්, තෙනෙත්ගෙන් තමන් තෙනනාන් ටේන ගෙනයන යතුන් සෙවී තුළින්. |

වදන් වැල

අංකිතය	-	Slope
අංදුමාවය	-	humidity
අවස්ථා තළය	-	Safe Water
අවල	-	minimum
අවරණය	-	casing
අවර්ත්තව	-	periodically
ඉටුනට යටුන කොළඹී තහනුව	-	splash pad
දුසිල	-	spray
දෝළන් එකුළුව	-	spring box
ඡුද පිටින්	-	microorganisms
න්ලෝරින්තරය	-	chlorinate
තෙල් තෘප්ති	-	insecticides
යොලුබල් තෘප්ති	-	molluscicides
ජල ව්‍යාප්ත	-	water-borne
ජලාශ්‍රීත ප්‍රාග් වායනයන්	-	Water Related Vector
ජල තීරුපාය	-	spill way
ජල ඕරය	-	Aquifer
තහනුව	-	slab
තනුතා	-	dilute
පිටාර තළය	-	overflow
පරිමාණය	-	scale
පිටිපත්ද	-	treat
පෙරේල	-	filter

ජාගරිතික	- environmental
ජාල බිං වට්ටම	- Lower elevation
ප්‍රයාය	- source
ජැතිලේ වෙළ	- transmission cycle
බැහුර	- Dispose
විශිෂ්ට යොදී පිරිමි	- Land filling
ඇඳීයට ඉසීම	- Ground spray
ඇතක රුදු	- Ground water
මුද්‍රිත	- sealed
රෝග තාරක	- infected
ඇත්ම	- corel
භායුවක ඉසීම	- Arial Spray
දේම	- Dam
සංඛ්‍යා	- Sample
සන්නිධි	- Combination
ජ්‍යෙෂ්ඨ වැශ්‍යාච්	- hygiene Practices